

දුරකථන ) 0112669192 , 0112675011  
தொலைபேசி ) 0112698507 , 0112694033  
Telephone ) 0112675449 , 0112675280

ෆැක්ස් ) 0112693866  
பெக்ஸ் ) 0112693869  
Fax ) 0112692913

විද්‍යුත් තැපෑල ) postmaster@health.gov.lk  
மின்னஞ்சல் முகவரி )  
e-mail )

වෙබ් අඩවිය ) www.health.gov.lk  
இணையத்தளம் )  
website )



සුවසිරිපාය  
சுவசிரிபாய  
SUWASIRIPAYA

මගේ අංකය )  
எனது இல ) NA/04/පොදු/2015  
My No. )

ඔබේ අංකය )  
உமது இல )  
Your No. : )

දිනය )  
திகதி ) 2015.09.  
Date )

**සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය**  
**சுகாதார, போசணமற்றும் சுதேசவைத்திய அமைச்சு**  
**Ministry of Health, Nutrition & Indigenous Medicine**

ශ්‍රී ලංකා ජාතික රෝහලේ අධ්‍යක්ෂ,  
ශික්ෂණ රෝහල්/මහ රෝහල්/අධ්‍යක්ෂවරුන් හා  
මූලික රෝහල් වල වෛද්‍ය අධිකාරීන්,  
ඇතුළු සියළුම හෙද විදුහල්පතිවරුන් වෙත.

**විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරී(අධ්‍යාපන) වාර්ෂික ස්ථාන මාරු -2014**

විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරී(අධ්‍යාපන) තනතුරේ නිලධාරීන්ගෙන් ස්ථාන මාරු කැඳවීමට නිකුත් කරන ලද අංක 02-15/2015 හා 2015.02.05 දිනැති පොදු චක්‍ර ලේඛය හා බැඳේ.

02. ඔබ ආයතනයේ සේවය කරන මේ සමඟ අමුණා ඇති උපලේඛනයේ නම් සඳහන් විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරී(අධ්‍යාපන) ස්ථාන මාරුවීම් සම්බන්ධව ගන්නා ලද තීරණය අදාළ නිලධාරීන්ගේ නමට ඉදිරියෙන් දක්වා ඇත. ඒ අනුව නිර්දේශය ලෙස “ නිර්දේශ කරමු” යන්න සඳහන් වන නිලධාරීන්ගේ ස්ථාන මාරු **2015.09.21** දින සිට ක්‍රියාත්මක වන පරිදි මින් නියෝග කරමි.

03. මෙම ස්ථාන මාරු ලබා දීමේදී චක්‍රලේඛයේ සඳහන් ස්ථාන වලට පමණක් වාර්ෂික ස්ථාන මාරු ලබා දීමට කටයුතු කර ඇත. මෙහිදී අදාළ නිලධාරීන් වර්තමාන සේවා ස්ථානයට වාර්තා කළ දිනය අනුව ජ්‍යෙෂ්ඨත්වය ද, වර්තමාන සේවා ස්ථානයට වාර්තා කළ දිනය එකම දිනය වන්නේ නම් පශ්චාත් ප්‍රාථමික හෙද පුහුණුවේ කුසලතාවය ද සලකා බලා වාර්ෂික ස්ථාන මාරු ලබා දීමට කටයුතු කර ඇත.

03. මෙහිදී සේවා කාලය පිළිබඳ තොරතුරු ලබා ගන්නා ලද්දේ අදාළ නිලධාරීන්ගේ ස්ථාන මාරු අයදුම්පත් වලින් බැවින් එම අයදුම්පත් වල සඳහන් තොරතුරු ව්‍යාජ/අසත්‍ය බව පසුව හෙළිදරව් වුවහොත් එම තොරතුරු සපයන ලද නිලධාරීන්ට විනයානුකූලව කටයුතුකරන බවට දන්වා සිටින අතර එවැනි වැරදි තොරතුරු මත ලබා දෙන ලද ස්ථාන මාරු අවලංගු කිරීමට ද කටයුතු කෙරේ. එවැනි තොරතුරු මත ස්ථාන මාරු අයදුම්පත් සහතික කල හා නිර්දේශ කළ නිලධාරීන් ද ඒ සඳහා වගකිව යුතු වේ.

06. හෙද විදුහල්වල සේවා සැපයීම අඩාල නොවන සේ මාරුවීම් සඳහා නිලධාරීන් මුදා හැරීම සිදු කල යුතු අතර ආයතනයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියාට ප්‍රමුඛතාවය දෙන ආකාරයෙන් නිදහස් කිරීම යෝග්‍ය වේ.

07. මේ සම්බන්ධව ඔබ ආයතනයේ අදාළ සියළු නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කරන්න.

අනුර ජයවික්‍රම.  
ලේකම්,  
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය.